



ශ්‍රී ලංකා ගණකාධිකරණ කිල්පීය ආයතනය

2015 ජුලි විනාගය

යෝජන උත්තර  
(SS2)

තොරතුරු තාක්ෂණ කුසලතා  
(ITS)

ශ්‍රී ලංකා ගණකාධිකරණ කිල්පීය ආයතනය  
නො. 540, පුරුත්තේවුවෙහි ආනන්ද නාඩිම් මාවත,  
නාරාජේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

## ශ්‍රී ලංකා ගණකාධිකරණ හිම්පිය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

**2015 ජූලි විභාගය**

**(SS2) තොරතුරු තාක්ෂණ කුසලතා**

**යෝජන උත්තර**

**A - කොටස**

නියුතු ප්‍රශ්නවලට උත්තර අපේක්ෂිතය.

### 1 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

ප්‍රශ්න අංකය	උත්තර අංකය
1.1	(4)
1.2	(1)
1.3	(4)
1.4	(1)
1.5	(3)
1.6	(1)
1.7	(1)
1.8	(1)
1.9	(2)
1.10	(2)
1.11	(1)
1.12	(1)
1.13	(2)
1.14	(2)
1.15	(4)
1.16	(3)
1.17	(4)
1.18	(3)
1.19	ඉයර්වෝල් (හිනිවැට)
1.20	හුවමාරු මෘදුකාංග (shareware)

*A* කොටසෙහි අවසානය.

ප්‍රශ්න භතරකට (04) පමණක් උත්තර අපේක්ෂිතය.

## 2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

ප්‍රධාන ක්ෂේත්‍රය සඳහා සේවක අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය විකල්ප වේ.

නමුත් ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස වඩාත් යෝග්‍ය වන්නේ සේවක අංකයයි.

හේතු :

1. මෙම ක්ෂේත්‍රය තුළ සේවක අංක පුනරාවර්ත ලෙස ගබඩා නොවීම.
2. මෙම ක්ෂේත්‍රය තුළ හිස් අගයන් තිබුම් ඉඩකඩ නොතිබුම.
3. අදාළ සංවිධානයන්ට යෝග්‍යවන යම් පිළිවෙළක් සේවක අංකය තුළ ගැඹුව තිබුම.

(b)

ක්ෂේත්‍රයේ නම	දත්ත වර්ගය
සේවක අංකය	Text
වාසගම	
වෙනත් නම්	
දිනය	Date/Time
මූලික වැටුප	Currency
ජාතික හැඳුනුම්පත් අංකය	Text
දෙපාර්තමේන්තුව	Text
තනත්වය	Yes/No

- (c) දෙපාර්තමේන්තුව යන ක්ෂේත්‍රයට Lookup පහසුකම හඳුන්වා දී දෙපාර්තමේන්තු හතරේ නම් lookup list එකට ඇතුළත් කිරීම.
- (d)
- |                 |                              |
|-----------------|------------------------------|
| 1 : 1 සම්බන්ධතා | (One to One relationships)   |
| 1 : M සම්බන්ධතා | (One to Many relationships)  |
| M : M සම්බන්ධතා | (Many to Many relationships) |

---

### 3 වන ප්‍රශ්නය සඳහා ගෝපන උත්තර

- (a) මේ සඳහා PowerPoint Show එකක් සකස් කළ යුතුය.

පියවර :

- 1) Office බොත්තම ඔබ "Save As" තෝරන්න.
- 2) "Save a copy of the document" උප මෙනුවෙන් "PowerPoint Show" තෝරන්න.
- 3) ගොනු නම ලබා දී "Save" බොත්තම ඔබන්න.

- (b) විනිවිදකය (Slide Master)

ස්ලයිඩ් දුරාවලියක ප්‍රධානතම ස්ලයිඩය වන මෙය එම ඉදිරිපත් කිරීමේ තේමාව (Theme), ස්ලයිඩ් ව්‍යුහය (Layout), පසුබිම (Background), වර්ණ, අක්ෂර හැඩතල යනාදිය පිළිබඳ විස්තර ගබඩා කරගනී.

ප්‍රයෝගන

- ඉදිරිපත් කිරීමට ඇති සියලුම ස්ලයිඩ වෙත එකවර බලපාන පරිදි තේමාව, ස්ලයිඩ ව්‍යුහය, පසුබිම, වර්ණ, අක්ෂර හැඩතල යනාදිය වෙනස්කම් සිදු කිරීමට හැකි වේ.
- ඉදිරිපත් කිරීම නිරමාණය කිරීමට සහ එයට වෙනස්කම් ඇතුළත් කිරීම සඳහා ගතවන කාලය අප්‍රි වේ.

- (c) විනිවිදක සංක්‍රාන්ති / ස්ලයිඩ ව්‍යුහයේ ප්‍රශ්නය

එක ස්ලයිඩයකින් තවත් ස්ලයිඩයකට ගමන් කිරීම විනිවිදක සංක්‍රාන්ති / ස්ලයිඩ ව්‍යුහයේ මගින් පාලනය කෙරේ.

ස්ලයිඩ ස්ථේශ්වරණය

ස්ලයිඩයක් තුළ ඇති අයිතම ස්ථේශ්වරණය කිරීම සහ ස්ථේශ්වරණය පාලනය කිරීම මේ මගින් සිදුවේ.

### 4 වන ප්‍රශ්නය සඳහා ගෝපන උත්තර

- a) =SUM( B3: E3) or = SUM( B3,C3,D3,E3)
- b) =MAX(B3: B9)
- c) =MIN (C3:C9)
- d) =AVERAGE(D3: D9)
- e) =AVERAGEIF(B2:B8,>0”,B2:B8)
- f)

පියවර :

- a. දත්ත ලැයිස්තුව select කරන්න.
- b. Data රිබනය වෙත ගොස “Sort and Filter” කාණ්ඩය වෙත පිවිසෙන්න.
- c. “sort” යන්න තෝරන්න.
- d. එහි “Sort by Column” යන්න සඳහා ‘මුළු ලකුණු’ තීරුව තෝරන්න. “Order” යන්න සඳහා “Smallest to largest” යන්න තෝරන්න.
- e. “OK “ බොත්තම ඔබන්න.

## 5 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

- (a) අන්තර්ජාල බැංකු පහසුකම් හාවතා කිරීමේ වාසි :
- දිවසේ පැය 24 පුරාම වසරේ ද්‍රව්‍ය 365 තුළ ම හාවත කළ හැකි වීම.
  - ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තම බැංකු කටයුතු සිදු කළ හැකි වීම.
  - ඉහළ කාර්යක්ෂමතාව සහ ඉහළ වේගය, එක ගිණුමකින් තවත් ගිණුමකට ඉතා වේගයෙන් මුදල් තුවමාරු කළ හැකි වීම.
  - ගිණුම ගණනාවක් පහසුවෙන් කළමනාකරණය කිරීමට පහසුකම් පාරිභෝගිකයනට අන්තර්ජාල බැංකුකරණය තුළින් ලැබේම.
- (b) මුර පදය වෙනස් කිරීමට තීරණය කිරීමට පෙර ගත හැකි පූර්වපායයන්
- ප්‍රථමයෙන් ම, ර්-මේල් පණීවුවය එවන්නාගේ ර්-මේල් ලිපිනයේ වලංගුතාව සහ නිවැරදි බව තහවුරු කරගත යුතුය. එම ර්-මේල් පණීවුවය ස්පෑම මේල් / ගිණුම් ර්-මේල් පණීවුවයක් තොවන බව තහවුරු කරගත යුතුය.
  - මුර පදය වෙනස් කිරීමට යොමු කෙරෙන සුපිරි සම්බන්ධකය මගින් ගේල්චින් සන් බැංකුවේ වෙබ් අඩවි ලිපිනය නිවැරදිව පෙන්වනු ලබන්නේ ද යන්න තහවුරු කරගැනීම. (එනම් ගිණුම් වෙබ් අඩවියකට හෝ කුට වෙබ් අඩවියකට එම සුපිරි සම්බන්ධකය මගින් යොමු තොකෙරන බව තහවුරු කරගැනීම.)
  - හාවත කරන වෙබ් බුවුසර මෘදුකාංගය අවශ්‍ය ආරක්ෂක යාවත්කාලීනවීම වලින් යුත්ත ද යන්න තහවුරු කරගැනීම.
- (c)
- ණයපත් අංකය
  - ආරක්ෂක කේත / CVV2/CVC2 අංක
  - ණයපත කළේ ඉකුත්වන දිනය
  - ණයපත හිමිකරුගේ නම (ලොභෝවිට කාඩ්පත මත දිස්වන නම)
- (d)
- පෝලිමිවල රදී සිටීමට අවශ්‍ය තොවීම
  - ලොව ඕනෑම තැනක සිට හාන්ඩ් / සේවා මිලට ගැනීමට හැකිවීම
  - දිවසේ පැය 24 පුරාම සහ ද්‍රව්‍ය 365 තුළ ම හාන්ඩ් / සේවා මිලට ගැනීමට හැකිවීම
  - අතරමැදි පාර්ශ්වයන්ගේ මැදිහත් වීම අඩුවන නිසා හාන්ඩයේ මිල ගණන්වල අඩුවක් / පහළ යාමක් දැකිය හැකිවීම
  - ඉහළ තොරාගැනීමේ අවස්ථාවක් පාරිභෝගිකයන් හට නිමිවීම සහ හාන්ඩය පිළිබඳව සහ පාරිභෝගික ප්‍රතිපේෂණයන් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරුවලට පිවිසීමට හැකිවීම

## 6 වන ප්‍රජ්‍යා සඳහා ගෝපිත උත්තර

(a)

- 1 vsingh@indiatea.in
- 2 ng@indiatea.in
- 3 md@lankajintea.lk
- 4 මිලට ගැනීම වෙනුවෙන් ගෙවීමට හිග වී ඇති මුදල්
- 5 විරාචි සිං
- 6 ජේන් සෙබස්තියන්
- 7 ජේන් සෙබස්තියන්, ගණකාධිකාරී, සීමාසහිත ලංකා ජේන් තේ අපනයනකරුවේ (පුද්ගලික) සමාගම, අංක 100, තිඹිරිගස්යාය පාර, කොළඹ, ශ්‍රී ලංකාව
- 8 INVOICE20150201A.docx

(b)

සම්පූද්‍යායක තැපැල් සමග සැසදිමේදී විදුත් තැපැල් හාවිතයේ වාසි :

- විදුත් තැපැල ඉතා පහසුවෙන් හාවිත කළ හැක. මුදුන පිටපත්, ලියුම් කවර සහ මුද්දර ලබා ගැනීමකින් තොරව ඉලෙක්ට්‍රොනිකව පණිවුඩ යැවිය හැක.
- ඉතාම වේගයෙන් පණිවුඩ ලබාදීමට විදුත් තැපැලට හැකියාව ඇත. සම්පූද්‍යායක තැපැලට මේ සඳහා සැලකිය යුතු කාලයක් වැය වේ.
- විදුත් තැපැල ඉතා ලාබදායී වේ. මුදුන පිටපත්, ලියුම් කවර සහ මුද්දර ලබාගැනීම සඳහා වියදම් කිරීමට අවශ්‍ය නොවේ.
- යම් පණිවුඩක් එකවර ලබන්නන් ගණනාවකට තනි විදුත් තැපැල් පණිවුඩක් පමණක් යොදාගෙන යැවිය හැක. මේ සඳහා වැය වන්නේ එක් විදුත් තැපැල් පණිවුඩකට යන වියදම් පමණි.
- ඉලෙක්ට්‍රොනිකව පවතින බැවින් විදුත් තැපැල් පණිවුඩ පහසුවෙන් ගෙවා කළ හැක. මේ සඳහා වැය වන්නේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකි.

## 7 වන ප්‍රජ්‍යා සඳහා ගෝපිත උත්තර

(a)

“To” ලේඛලය වයිප් කර වැඩි යතුර හාවිත කර “Ship to” යන්න වයිප් කළ යුතු ස්ථානයට ගමන් කර “Ship to” යන්න වයිප් කිරීම

හෝ

Ruler හාවිත කර “Ship to” ලේඛලය ස්ථානගත කිරීම සඳහා අදාළ ස්ථානයේ වැඩි නැවතුමක් දමන්න. ඉන්පසුව “To” යන්න වයිප් කරන්න. ඉන්පසුව වැඩි යතුර එකවරක් පමණක් එකිනෙක් “Ship to” ලේඛලය ස්ථානගත කිරීම සඳහා අදාළ ස්ථානයට ගමන් කළ හැක. ඉන්පසුව “ship to” ලේඛලය වයිප් කරන්න.

හෝ

අදාළ ප්‍රමේෂය තීරු දෙකකට බෙදන්න. මේ සඳහා Page Layout → column යොමුව හාවිත කළ හැක. ඉන්පසුව තීරු දෙකක් ම පලමු ජේලිවල “to” යන්න සහ “Ship to” යන්න ගැළපෙන පරිදි වයිප් කරන්න.

- (b) Ruler සහ වැඩි සිලෙක්ටරය භාවිත කර "Right Aligned Tab" එකක් ඉන්වොයිස් අංකය අකුරු / ඉලක්කම් අවසන් විය යුතු ස්ථානයට යොදන්න. (Text boundary එකට ආසන්නයෙන් Ruler එකේ අගින් මෙය යොදන්න.) ඉන්පසුව දත්ත වයිජ් කරන්න.
- හෝ  
text box එකක් අදාළ ස්ථානයට දමන්න. එහි බෝරුය ඉවත් කරන්න. (set outside boarder to "no").
- එහි text alignment එක right කර දත්ත වයිජ් කරන්න.
- හෝ  
column පහසුකම භාවිතයෙන් ද මෙය සිදු කළ හැක.
- (c) Page Layout රිබනය වෙත ගොස් Page Background කාණ්ඩය තුළ ඇති Watermark පහසුකම මධා Confidential 1 තෝරන්න.
- (d) Insert රිබනය වෙත ගොස් එහි Table යන්න ක්ලික් කර තීරු 04 කින් සහ පේලි 06 කින් යුතු වගවක් ඇතුළත් කරන්න. වගවේ පලමු ජේලිය තුළ අදාළ තීරුවල තීරුනාම (Column Headings) වයිජ් කරන්න. ඉන්පසුව Table Tools වෙත ගොස් එහි Layout රිබනය තුළ ඇති Alignment කාණ්ඩයෙන් Align Center යන්න තෝරන්න.
- (e) අදාළ වන cells ඒකාබද්ධ (Merge) කරන්න (අවශ්‍ය නම් පමණක්). මේ සඳහා Table Tools → Layout → Merge භාවිත කරන්න. ඉන්පසුව Payment instructions යන්න වයිජ් කරන්න. ඉන්පසුව Table Tools → Layout → Alignment වෙත ගොස් text direction අයිතිනය දෙවරක් මෙන්න.
- (f) වරහන අවසන් වන ස්ථානය ක්ලික් කරන්න. ඉන්පසුව References රිබනය වෙත ගොස් Footnotes කාණ්ඩය තුළ ඇති Insert footnote අයිතිනය ඔබන්න.
- (g) වගවක් ඇතුළත් කර දී ඇති පරිදි දත්ත වයිජ් කරන්න. ඉන්පසුව table Tools වෙත ගොස් එහි Design රිබනයේ ඇති Shading පහසුකම වෙත යන්න. එහි theme color වලින් ගැළපෙන අත් පාටක් තෝරාගන්න.

**B කොටසෙහි අවසානය.**